

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

පලාගල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පලාගල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාග්ධන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 මාර්තු 31 දිනට ආදායම් සමීක්ෂණ වාර්තා අනුව කර්මාන්ත බදු, වෘත්තීය හා ව්‍යාපාර බදු හා වෙළඳ බලපත්‍ර ආදායම් ප්‍රභවයන්ට අදාළව සමාලෝචිත වර්ෂයේ බිල්කිරීම් ආදායම රු.141,020 ක් වැඩියෙන් ද ප්‍රචාරණ හා දැන්වීම් පුවරු ආදායම් බිල්කිරීම් රු.15,575 ක් අඩුවෙන්ද ගිණුම් ගත කර තිබීම නිසා විස්තීර්ණ ආදායම රු.125,445 කින් වැඩි වී තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම් ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අයිතම එකකට අදාළව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනය හා ලෙජරය අනුව වටිනාකම රු.1,752,044ක් වුවත් උපලේඛන අනුව වටිනාකම රු.2,321,014ක් වූයෙන් රු.568,970ක වෙනසක් විය.	පිළිගන්නා බව.	අනුරූපී වාර්තා උපලේඛන සමඟ සසඳා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරණ රා.ප. චක්‍රලේඛයේ 3.1 ඡේදය	සමාලෝචිත වර්ෂයේදී සභාව සතු වාහන 12ක් සම්බන්ධයෙන් ඉන්ධන දහන පරීක්ෂාව සිදුකර නොතිබුණි.	පිළිගන්නා බව.	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ)	2018 මාර්තු 19 දිනැති අංක 01/2018 දරණ භාණ්ඩාගාර ලේකම්ගේ වත්කම් කළමනාකරණ චක්‍රලේඛයේ 02 (ආ) ඡේදය හා 2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය	භාවිතයෙන් ඉවත්කර වසර 01 සිට වසර 05 කට අධික කාලයක් ගතවී තිබුණු වාහන 03 ක් අපහරණය කිරීමට සභාව විසින් 2024 වර්ෂයේදී ද කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ ආදායම රු.5,452,673 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.2,825,621 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i)	වරිපනම් හා බදු	රු. 1,731,175	රු. 1,911,105	රු. 1,897,705	රු. 43,280	රු. 1,582,470	රු. 1,772,920	රු. 1,743,040	රු. 29,880
(ii)	කුලී	2,565,017	3,801,817	3,801,817	1,926,870	2,553,893	2,915,370	2,379,300	1,926,870
(iii)	බලපත්‍ර ගාස්තු	386,280	383,225	369,225	14,000	271,220	293,890	293,890	-
(iv)	වෙනත් ආදායම්	13,961,500	20,057,432	6,559,523	26,419,800	39,463,360	15,997,115	11,211,463	12,921,891
		-----	-----	-----	-----	-----	-----	-----	-----
		<u>18,643,972</u>	<u>26,153,579</u>	<u>12,628,270</u>	<u>28,403,950</u>	<u>43,870,943</u>	<u>20,979,295</u>	<u>15,627,693</u>	<u>14,878,641</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුලී		
2019 සිට 2023 දක්වා වර්ෂවල මස්කඩ බදුදීම වෙනුවෙන් අයවිය යුතු කුලී රු.1,869,450 ක් සමාලෝචිත වර්ෂයේදී අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීම සඳහා නඩු පවරා ඇති බව.	නීතිමය කටයුතු සිදු කර හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) වෙනත් ආදායම්		
(i) 2022 හා 2023 වර්ෂවලට අදාළව විවිධ සැපයුම් වෙනුවෙන් සභාවට ලැබිය යුතු රු.213,723 ක් සමාලෝචිත වර්ෂයේදී අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීම සඳහා නීතිමය කටයුතු සිදු කරමින් පවතී.	නීතිමය කටයුතු සිදු කර හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) කොරෝනා ව්‍යාපෘතිය සඳහා සභාව විසින් මිලදී ගෙන ප්‍රතිලාභීන් සඳහා බෙදා නොදුන් ඉතිරි භාණ්ඩ පෞද්ගලික පාර්ශවයන් වෙත අලෙවිකර තිබූ අතර එම තොග වෙනුවෙන් රු.382,543 ක මුදලක් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් අය කර ගැනීම සඳහා නීතිමය කටයුතු සිදු කරමින් පවතී.	නීතිමය කටයුතු සිදු කර හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු		
(i) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ලෙස දක්වා තිබූ උසාවි දඩ රු.12,797,815 ක් හා මුද්දර ගාස්තු රු.2,899,800 ක් විය.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරමින් ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) 2022 හා 2023 වර්ෂවල මුද්දර ගාස්තු පිළිවෙලින් රු.1,230,600 ක් හා රු.1,418,500 ක් ලෙස බිල්කිරීම් කර තිබුණ ද, සමාලෝචිත වර්ෂයේ මුද්දර ගාස්තු රු.300,000 ක් වැනි අවම අගයකට ඇස්තමේන්තු කර ආදායම් ප්‍රකාශයට ගෙන තිබුණි.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරමින් ඇති බව.	නිවැරදිව ඇස්තමේන්තු සකස් කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අතුරු ව්‍යවස්ථා		
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් සභාව විසින් අතුරු ව්‍යවස්ථා පනවාගෙන නොතිබුණි.	පළාත් සභාව විසින් පනවා ඇති අතුරු ව්‍යවස්ථා වැළඳගෙන ඇති බව.	අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ආධියාගල මහජන පුස්තකාලයේ සහ පුබ්බෝගම මහජන පුස්තකාලයේ අස්ථානගත වී තිබුණු පොත් 87 ක් සම්බන්ධයෙන් රු.23,847 ක් වූ අලාභය වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	වගකිව යුතු පුද්ගලයින්ගෙන් අලාභය අයකර ගැනීමට කටයුතු කරන බව.	විධිමත් පරීක්ෂණයක් සිදු කර අලාභය වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පිරිසිදු කළ පානීය ජල බෝතල් ව්‍යාපෘතිය වෙනුවෙන් 2020 සිට 2023 වර්ෂය දක්වා කාල සීමාව තුළ රු.මිලියන 10 කට වැඩි මුදලක් වියදම් කර තිබුණද එම ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවූ සම්පත් සභාව වෙත ආදායමක් ලැබෙන ආකාරයෙන් උපයෝජනය නොකර නිෂ්කාර්යව පැවතුණි.	ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ජල සාම්පල්වලට ප්‍රමිති සහතිකයක් ලබා නොගැනීම මත මෙම කටයුත්ත නතර කර ඇති බව.	ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) සභාවේ ආදායම් ඉහළ නැංවීම වෙනුවෙන් 2022 වර්ෂයේදී රු.8,699,044 ක වියදමකින් ආරම්භ කර තිබුණු ඉන්ටර්ලෝක් ව්‍යාපෘතිය අපේක්ෂිත අරමුණු ඉටු කරවා ගැනීම	ඉන්ටර්ලෝක් යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා කටයුතු කරමින් පවතින බව.	ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

වෙනුවෙන් යොදා නොගෙන නිෂ්කාර්යව පැවතුණි.

- | | | |
|--|---|--|
| <p>(ඇ) කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ හා අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් 2021 වර්ෂයේදී රු.16,865,484 ක මුදලක් ප්‍රාදේශීය සභාව විසින් වියදම් කර තිබුණු නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණි මහජන විරෝධතා හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නවතා දමා තිබීම හේතුවෙන් එම වත්කම් නිෂ්කාර්යව පැවති අතර, ව්‍යාපෘතිය තුළ ඉටුකර තිබුණු ඇතැම් ඉදිකිරීම් විනාශ වෙමින් පැවතිණි.</p> | <p>ඉදිකිරීම් සියල්ල සම්පූර්ණ කර භාවිතයට ගැනීමට කටයුතු කරන බව.</p> | <p>ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.</p> |
| <p>(ඈ) පොල් ආශ්‍රිත නව නිෂ්පාදන හඳුන්වාදීම, ප්‍රදේශයේ පොල් ගොවීන් දිරිගැන්වීම, ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා උදාකරලීම, වෙළෙඳපලට දේශීය නිෂ්පාදන හඳුන්වාදීම හා සභාවට අමතර ආදායමක් උපයා ගැනීම වැනි අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර තිබුණු පොල් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතිය වෙනුවෙන් 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය අතර කාලය තුලදී රු.37,749,784 ක් වියදම් කර තිබුණු නමුත් එම ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු ඉටුකරවා ගැනීම වෙනුවෙන් යොදවා නොගෙන නිෂ්කාර්යව පැවතුණි.</p> | <p>භාවිතයට ගැනීමට කටයුතු කර ඇති බව.</p> | <p>ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.</p> |